

සහතිකයේ වියදම තරම මේ
විකුණායාමේ බෙහෙවින් වැඩිවේ.
Issued Free of Charge



විවාහ ලේඛන පොත

විවාහ ලේඛන පොත REGISTER OF MARRIAGES

විවාහ ලේඛන පොත (112 වැනි පනවනු)
විවාහ පනවනු පනුව (1972)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය
මු. } 17627
No. }

විවාහය සම්පූර්ණ කළ දිනය District: කොළඹ Division: පරණකුල, බත්තරමුල්ල

අංකය	පුරුෂ පක්ෂයේ නම සහ විස්තර Male Party	ස්ත්‍රී පක්ෂයේ නම සහ විස්තර Female Party
1.	පුරුෂ පක්ෂයේ සම්පූර්ණ නම සහ විස්තර (Full Name of Parties)	ස්ත්‍රී පක්ෂයේ සම්පූර්ණ නම සහ විස්තර (Full Name of Parties)
2.	වයස (වසර) Age (in years)	වයස (වසර) Age (in years)
3.	විවාහ ක්‍රමය Civil Constitution	විවාහ ක්‍රමය Civil Constitution
4.	වෘත්තිය, ව්‍යවසාය, වර්ගය සහ වර්ණ Rank or Profession and Race	වෘත්තිය, ව්‍යවසාය, වර්ගය සහ වර්ණ Rank or Profession and Race
5.	සහතික කළ ස්ථානය Residence	සහතික කළ ස්ථානය Residence
6.	පියාගේ සම්පූර්ණ නම සහ විස්තර (Full Name of Father)	පියාගේ සම්පූර්ණ නම සහ විස්තර (Full Name of Father)
7.	පියාගේ වෘත්තිය, ව්‍යවසාය, වර්ගය සහ වර්ණ Rank or Profession of Father	පියාගේ වෘත්තිය, ව්‍යවසාය, වර්ගය සහ වර්ණ Rank or Profession of Father
8.	සහතික කළ පුද්ගලයාගේ නම සහ විස්තර (Name and Division of Registrar)	සහතික කළ පුද්ගලයාගේ නම සහ විස්තර (Name and Division of Registrar)
9.	විවාහ සම්පූර්ණ කළ ස්ථානය (Place of Solemnization)	විවාහ සම්පූර්ණ කළ ස්ථානය (Place of Solemnization)

මම මා විසින් (හෝ මාගේ ප්‍රතිනිරූපකයා විසින්) මෙම විවාහය සම්පූර්ණ කළ බවට සහතික කරමි.
Solemnized by me (or in my presence) this 20 day of 2014.

විවාහය සම්පූර්ණ කළ දිනය සහ ස්ථානය (Date and Place of Solemnization)

මෙහි විවාහය සම්පූර්ණ කළ දිනය සහ ස්ථානය (Date and Place of Solemnization)

සාක්ෂිකරුවන්ගේ අත්සන (Signatures of Witnesses)

සාක්ෂිකරුවන්ගේ නම සහ විස්තර (Full Name and Details of Witnesses)

සාක්ෂිකරුවන්ගේ අත්සන (Signatures of Witnesses)

සාක්ෂිකරුවන්ගේ නම සහ විස්තර (Full Name and Details of Witnesses)

මා විසින් මෙම සහතිකය සකස් කළ බවට සහතික කරමි.
Signed before me.

මෙහි සහතිකය දැක්වෙන විට විවාහ ලේඛන පනවනු (112 වැනි පනවනු) 34 වැනි වගන්තිය යටතේ මෙම සහතිකය සකස් කළ බවට සහතික කරමි.
I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) ...

දිනය සහ ස්ථානය (Date and Place of Entry in District Registrar's Register)

දිනය සහ ස්ථානය (Date and Place of Entry in District Registrar's Register)

දිනය සහ ස්ථානය (Date and Place of Entry in District Registrar's Register)

1975 අංක 41 දරන විවාහ, උපකාරණ හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 112 වන පරිච්ඡේදයේ 35 (අ) ට
විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බව සහතික කරමි.

இப்பிரதி விவாகப் பதிவுச் செய்யப்படும் (அதி 112) பிரிவு 35 (அ) விடிக் ஏற்பாடுகளின் கீழ் 1975 ஆம் ஆண்டின் 41 ஆம் இலக்க சட்டம், இறப்பு, திருப்பு, சேவை (திருத்த) சிறப்பிக்கப்பட்டுள்ளது வழங்கப்படுகிறது.

This copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and (Amendment) Law No. 41 of 1975.

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්,
மாஸ்டர் பதிவுரை/மேலதிக மாஸ்டர் பதிவுரை
District Registrar / Additional District Registrar
காமரீதியூர்

එම්.පී.ආර්.සී.වී.

සංගල්ල දිස්ත්‍රික්කයේ දෙපාල දොමිණි
ලේපණය කරන හා පරිසාරයේ දී
ලබාදෙන හා සාමාන්‍ය විවාහ මරණ
නිරවද්ධතා

සැ. සු - මෙම පිටපතෙහි කවර අන්දමක එකතු කිරීමක් හෝ වෙනසක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි.
குறிப்பு - இப்பிரதியில் ஏதாவது சேர்த்தல் அல்லது மாற்றங்கள் தண்டனைக்குரிய குற்றமாகும்.
Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී.

ලිපිකරු

801392334 V
837845912 V